



**Hector Kobbekaduwa Agrarian Research and Training Institute**  
**Data Management Division**  
 (Wholesale Prices of Rice & Subsidiary Food Crops)



2026.03.03

| Item                           | Pettah          |            |            |          | Marandagamula   |            |            |          |
|--------------------------------|-----------------|------------|------------|----------|-----------------|------------|------------|----------|
|                                | Range           | Average    |            | Change * | Range           | Average    |            | Change * |
|                                | 2026.03.03      | 2026.03.03 | 2026.02.27 |          | 2026.03.03      | 2026.03.03 | 2026.02.27 |          |
| <b>Rice (Rs/kg)</b>            |                 |            |            |          |                 |            |            |          |
| Samba 1                        | 240.00 - 245.00 | 241.00     | 242.00     | -1.00    | 280.00 - 285.00 | 282.60     | 282.80     | -0.20    |
| Samba 2                        | 235.00 - 238.00 | 236.50     | 236.50     |          | 226.00 - 242.00 | 234.60     | 240.00     | -5.40    |
| Keeri Samba                    | 300.00 - 320.00 | 310.00     | 310.00     |          | 300.00 - 350.00 | 323.00     | 323.40     | -0.40    |
| Nadu 1                         | 200.00 - 205.00 | 202.00     | 202.00     |          | 227.00 - 228.00 | 227.60     | 227.60     |          |
| Nadu 2                         | 190.00 - 195.00 | 192.50     | 192.50     |          | 190.00 - 200.00 | 195.40     | 194.20     | 1.20     |
| Raw red                        | 185.00 - 200.00 | 193.00     | 190.00     | 3.00     | 176.00 - 192.00 | 183.20     | 190.00     | -6.80    |
| Raw White                      | 185.00 - 195.00 | 190.00     | 190.00     |          | 190.00 - 200.00 | 194.80     | 192.80     | 2.00     |
| <b>Imported Rice</b>           |                 |            |            |          |                 |            |            |          |
| Ponne Samba                    | -               |            |            |          | -               |            |            |          |
| Nadu                           | -               |            |            |          | -               |            |            |          |
| Raw White                      | -               |            |            |          | -               |            |            |          |
| Raw red                        |                 |            |            |          |                 |            |            |          |
| <b>Subsidiary Food Crops</b>   |                 |            |            |          |                 |            |            |          |
| <b>Dried Chillies (Rs/Kg)</b>  |                 |            |            |          |                 |            |            |          |
| Imported                       | 900.00 - 950.00 | 925.00     | 870.00     | 55.00    |                 |            |            |          |
| Local                          |                 |            |            |          |                 |            |            |          |
| <b>Onion (Rs/Kg)</b>           |                 |            |            |          |                 |            |            |          |
| Sinnan                         | -               |            | 163.33     |          |                 |            |            |          |
| Vedalan                        | -               |            |            |          |                 |            |            |          |
| Imported                       | 210.00 - 230.00 | 220.00     | 210.00     | 10.00    |                 |            |            |          |
| <b>Big Onion</b>               |                 |            |            |          |                 |            |            |          |
| Imported                       | 130.00 - 150.00 | 142.00     | 122.00     | 20.00    |                 |            |            |          |
| Local                          | -               |            |            |          |                 |            |            |          |
| <b>Potatoes (Rs/Kg)</b>        |                 |            |            |          |                 |            |            |          |
| Welimada                       | 230.00 - 250.00 | 242.00     | 272.00     | -30.00   |                 |            |            |          |
| Nuwaraeliya                    | 280.00 - 300.00 | 290.00     | 308.00     | -18.00   |                 |            |            |          |
| Imported                       | 150.00 - 200.00 | 180.00     | 172.00     | 8.00     |                 |            |            |          |
| <b>Pulses (Rs/Kg)</b>          |                 |            |            |          |                 |            |            |          |
| Green Gram                     | 650.00 - 700.00 | 680.00     | 680.00     |          |                 |            |            |          |
| Cowpea                         | 700.00 - 800.00 | 750.00     | 750.00     |          |                 |            |            |          |
| Red Dhal                       | 245.00 - 250.00 | 248.00     | 253.00     | -5.00    |                 |            |            |          |
| <b>Consumption Item(Rs/Kg)</b> |                 |            |            |          |                 |            |            |          |
| Sugar(White)                   | 197.00 - 198.00 | 197.50     | 196.00     | 1.50     |                 |            |            |          |
| Wheat Flour                    | 145.00 - 175.00 | 160.00     | 160.50     | -0.50    |                 |            |            |          |
| <b>Eggs (Rs/Egg)</b>           |                 |            |            |          |                 |            |            |          |
| Brown                          | 35.00 - 36.00   | 35.50      | 35.50      |          |                 |            |            |          |
| White                          | 33.00 - 34.00   | 33.50      | 33.50      |          |                 |            |            |          |

  
 Data Management Division  
 Hector Kobbekaduwa Agrarian  
 Research and Training Institute  
 P.O. Box 1522  
 Colombo.



## Hector Kobbekaduwa Agrarian Research and Training Institute Data Management Division



| Variety                        | 2026.03.03        | 2026.03.03   | 2026.03.03      | 2026.03.02      | 2026.03.03          | 2026.03.03             | 2026.03.03         | 2026.03.03         | 2026.03.03         | 2026.03.02       |
|--------------------------------|-------------------|--------------|-----------------|-----------------|---------------------|------------------------|--------------------|--------------------|--------------------|------------------|
|                                | Peliyagoda Market | Kandy Market | Dambulla Market | Meeegoda Market | Norochcholle Market | Thambuththegama Market | Keppetipola Market | Nuwaraeliya Market | Bandarawela Market | Veyangoda Market |
| <b>Up Country Vegetable</b>    |                   |              |                 |                 |                     |                        |                    |                    |                    |                  |
| Beans                          | 250 - 350         | 250 - 300    | 280 - 350       | -               | -                   | -                      | 220 - 250          | 240 - 260          | 240 - 280          | -                |
| Carrot                         | 200 - 220         | 220 - 230    | 200 - 250       | -               | -                   | -                      | 200 - 230          | 220 - 240          | 190 - 230          | -                |
| Leeks                          | 180 - 200         | 200 - 220    | 220 - 260       | -               | -                   | -                      | 150 - 170          | 160 - 180          | 170 - 180          | -                |
| Beet root                      | 80 - 100          | 90 - 100     | 70 - 90         | -               | 60 - 70             | -                      | -                  | -                  | -                  | -                |
| Beet root (N Eliya)            | 120 - 150         | 140 - 150    | 150 - 160       | -               | -                   | -                      | 120 - 150          | 120 - 130          | 120 - 140          | -                |
| Knolkhol                       | 100 - 120         | 130 - 140    | 80 - 120        | -               | -                   | -                      | 90 - 110           | 110 - 120          | 100 - 120          | -                |
| Raddish                        | 60 - 80           | 60 - 70      | 30 - 45         | -               | 20 - 40             | -                      | 30 - 40            | 40 - 50            | 30 - 40            | -                |
| Cabbage (N'Eliya)              | -                 | 130 - 140    | -               | -               | -                   | -                      | 60 - 80            | 110 - 130          | 65 - 90            | -                |
| Cabbage (Kandy)                | 100 - 140         | 100 - 120    | 100 - 120       | -               | 70 - 100            | -                      | -                  | -                  | -                  | -                |
| Tomato                         | 70 - 100          | 70 - 80      | 60 - 90         | -               | 60 - 90             | -                      | 80 - 100           | 80 - 100           | 80 - 90            | -                |
| <b>Low country Vegetable</b>   |                   |              |                 |                 |                     |                        |                    |                    |                    |                  |
| Ladies Fingers                 | 60 - 80           | 100 - 120    | 80 - 120        | -               | 90 - 100            | -                      | -                  | -                  | 80 - 100           | -                |
| Brinjals                       | 150 - 200         | 170 - 200    | 140 - 200       | -               | 80 - 100            | -                      | 120 - 150          | -                  | 120 - 160          | -                |
| Capsicum                       | 250 - 300         | 250 - 280    | 200 - 300       | -               | 220 - 250           | -                      | 250 - 300          | 280 - 320          | 260 - 300          | -                |
| Pumpkin                        | 80 - 100          | 90 - 100     | 90 - 120        | -               | -                   | -                      | 100 - 120          | -                  | 80 - 100           | -                |
| Cucumber                       | 60 - 80           | 60 - 70      | 30 - 45         | -               | 25 - 40             | -                      | 55 - 65            | -                  | 50 - 60            | -                |
| Bitter Gourd                   | 300 - 350         | 340 - 360    | 200 - 300       | -               | 300 - 380           | -                      | -                  | -                  | 300 - 320          | -                |
| Snake Gourd                    | 120 - 150         | 150 - 160    | 80 - 120        | -               | 50 - 70             | -                      | -                  | -                  | 140 - 150          | -                |
| Drumstick                      | -                 | -            | -               | -               | -                   | -                      | -                  | -                  | -                  | -                |
| Luffa                          | 180 - 200         | 180 - 200    | 110 - 130       | -               | 100 - 150           | -                      | -                  | -                  | 170 - 200          | -                |
| Long Beans                     | 100 - 130         | 120 - 150    | 70 - 120        | -               | 70 - 90             | -                      | -                  | -                  | 120 - 130          | -                |
| Ash Plantains                  | 130 - 160         | 140 - 160    | 130 - 150       | -               | -                   | -                      | -                  | -                  | 140 - 160          | -                |
| Green Chillies                 | 250 - 300         | 250 - 300    | 250 - 300       | -               | 250 - 250           | -                      | 280 - 300          | -                  | 250 - 300          | -                |
| Lime                           | 60 - 90           | 60 - 70      | 60 - 80         | -               | -                   | -                      | -                  | -                  | 70 - 80            | -                |
| Sweet Potatoe                  | 150 - 170         | 150 - 170    | 100 - 130       | -               | -                   | -                      | 150 - 170          | -                  | 150 - 160          | -                |
| Manioc                         | 60 - 100          | 100 - 110    | 80 - 110        | -               | 100 - 120           | -                      | 110 - 120          | -                  | -                  | -                |
| Eggplant                       | 100 - 120         | 150 - 160    | 120 - 140       | -               | -                   | -                      | -                  | -                  | 150 - 160          | -                |
| Potato(Imported)               | 150 - 200         | 145 - 150    | 155 - 165       | -               | -                   | -                      | -                  | -                  | 150 - 155          | -                |
| Potato (Welimada)              | 230 - 250         | 240 - 250    | 250 - 260       | -               | -                   | -                      | 200 - 220          | -                  | 210 - 230          | -                |
| Potato (Nuwaraeliya)           | 280 - 300         | 270 - 280    | -               | -               | -                   | -                      | -                  | 260 - 270          | -                  | -                |
| B'Onion Imported               | 130 - 150         | 140 - 150    | 150 - 160       | -               | -                   | -                      | 160 - 165          | -                  | 150 - 160          | -                |
| Big-onion Local                | -                 | -            | -               | -               | -                   | -                      | -                  | -                  | -                  | -                |
| <b>Banana</b>                  |                   |              |                 |                 |                     |                        |                    |                    |                    |                  |
| Ambul(Rs/Kg)                   | 100 - 130         | 120 - 140    |                 |                 |                     |                        |                    |                    |                    | -                |
| Kolikuttu                      | 280 - 300         | 270 - 280    |                 |                 |                     |                        |                    |                    |                    | -                |
| Seeni                          | 100 - 140         | 110 - 140    |                 |                 |                     |                        |                    |                    |                    | -                |
| Anamalu (Rs/Fruits)            | 32 - 42           | -            |                 |                 |                     |                        |                    |                    |                    | -                |
| Papaya (Rs/Kg)                 | 330 - 400         | 320 - 330    |                 |                 |                     |                        |                    |                    |                    | -                |
| Passion Fruits(Rs/Fruit)       | 80 - 100          |              |                 |                 |                     |                        |                    |                    |                    | -                |
| <b>Other Fruits (Rs/Fruit)</b> |                   |              |                 |                 |                     |                        |                    |                    |                    |                  |
| Pineapple - Large              | 390 - 440         |              |                 |                 |                     |                        |                    |                    |                    | -                |
| - Medium                       | 300 - 340         |              |                 |                 |                     |                        |                    |                    |                    | -                |
| - Small                        | 240 - 270         |              |                 |                 |                     |                        |                    |                    |                    | -                |
| Mango - Betti                  | -                 |              |                 |                 |                     |                        |                    |                    |                    | -                |
| - Karathakol                   | 335 - 335         |              |                 |                 |                     |                        |                    |                    |                    | -                |
| Woodapple                      | 60 - 70           |              |                 |                 |                     |                        |                    |                    |                    | -                |
| Avocado                        | 270 - 335         |              |                 |                 |                     |                        |                    |                    |                    | -                |
| Orange                         | 35 - 42           |              |                 |                 |                     |                        |                    |                    |                    | -                |



හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය  
**Hector Kobbekaduwa Agrarian Research and Training Institute**



දත්ත කළමනාකරණ අංශය  
 තොග මිල ගණන් (කිලෝවකට රුපියල්)  
**Wholesale Prices (Rs/Kg)**




| වර්ගය                    | 2026.03.03       | 2026.03.03     | 2026.03.03     | 2026.03.02    | 2026.03.03         | 2026.03.03        | 2026.03.03         | 2026.03.03       | 2026.03.03        | 2026.03.02       |
|--------------------------|------------------|----------------|----------------|---------------|--------------------|-------------------|--------------------|------------------|-------------------|------------------|
|                          | පැලියගොඩ වෙළඳපොළ | මහනුවර වෙළඳපොළ | දඹුල්ල වෙළඳපොළ | මීගොඩ වෙළඳපොළ | තොරොච්චෝලේ වෙළඳපොළ | තඹුත්තේගම වෙළඳපොළ | කැපපෙට්පොළ වෙළඳපොළ | නුවරඑළිය වෙළඳපොළ | බණ්ඩාරවෙල වෙළඳපොළ | වෙයන්ගොඩ වෙළඳපොළ |
| <b>උඹරට එළවළු</b>        |                  |                |                |               |                    |                   |                    |                  |                   |                  |
| බෝංචි                    | 250 - 350        | 250 - 300      | 280 - 350      | -             | -                  | -                 | 220 - 250          | 240 - 260        | 240 - 280         | -                |
| කැරට්                    | 200 - 220        | 220 - 230      | 200 - 250      | -             | -                  | -                 | 200 - 230          | 220 - 240        | 190 - 230         | -                |
| ලීක්ස්                   | 180 - 200        | 200 - 220      | 220 - 260      | -             | -                  | -                 | 150 - 170          | 160 - 180        | 170 - 180         | -                |
| බීටරුව                   | 80 - 100         | 90 - 100       | 70 - 90        | -             | 60 - 70            | -                 | -                  | -                | -                 | -                |
| බීටරුව (නුවරඑළිය)        | 120 - 150        | 140 - 150      | 150 - 160      | -             | -                  | -                 | 120 - 150          | 120 - 130        | 120 - 140         | -                |
| තෝකෝල්                   | 100 - 120        | 130 - 140      | 80 - 120       | -             | -                  | -                 | 90 - 110           | 110 - 120        | 100 - 120         | -                |
| රාමු                     | 60 - 80          | 60 - 70        | 30 - 45        | -             | 20 - 40            | -                 | 30 - 40            | 40 - 50          | 30 - 40           | -                |
| ගෝවා (නුවරඑළිය)          | -                | 130 - 140      | -              | -             | -                  | -                 | 60 - 80            | 110 - 130        | 65 - 90           | -                |
| ගෝවා (නුවර)              | 100 - 140        | 100 - 120      | 100 - 120      | -             | 70 - 100           | -                 | -                  | -                | -                 | -                |
| තක්කාලි                  | 70 - 100         | 70 - 80        | 60 - 90        | -             | 60 - 90            | -                 | 80 - 100           | 80 - 100         | 80 - 90           | -                |
| <b>පහතරට එළවළු</b>       |                  |                |                |               |                    |                   |                    |                  |                   |                  |
| බණ්ඩක්කා                 | 60 - 80          | 100 - 120      | 80 - 120       | -             | 90 - 100           | -                 | -                  | -                | 80 - 100          | -                |
| වමබටු                    | 150 - 200        | 170 - 200      | 140 - 200      | -             | 80 - 100           | -                 | 120 - 150          | -                | 120 - 160         | -                |
| මාළු මිරිස්              | 250 - 300        | 250 - 280      | 200 - 300      | -             | 220 - 250          | -                 | 250 - 300          | 280 - 320        | 260 - 300         | -                |
| වට්ටක්කා                 | 80 - 100         | 90 - 100       | 90 - 120       | -             | -                  | -                 | 100 - 120          | -                | 80 - 100          | -                |
| පිපිඤ්ඤා                 | 60 - 80          | 60 - 70        | 30 - 45        | -             | 25 - 40            | -                 | 55 - 65            | -                | 50 - 60           | -                |
| කරවිල                    | 300 - 350        | 340 - 360      | 200 - 300      | -             | 300 - 380          | -                 | -                  | -                | 300 - 320         | -                |
| පතෝල                     | 120 - 150        | 150 - 160      | 80 - 120       | -             | 50 - 70            | -                 | -                  | -                | 140 - 150         | -                |
| මුරුගා                   | -                | -              | -              | -             | -                  | -                 | -                  | -                | -                 | -                |
| වැටකොළ                   | 180 - 200        | 180 - 200      | 110 - 130      | -             | 100 - 150          | -                 | -                  | -                | 170 - 200         | -                |
| මැකරල්                   | 100 - 130        | 120 - 150      | 70 - 120       | -             | 70 - 90            | -                 | -                  | -                | 120 - 130         | -                |
| අළු කෙසෙල්               | 130 - 160        | 140 - 160      | 130 - 150      | -             | -                  | -                 | -                  | -                | 140 - 160         | -                |
| අමු මිරිස්               | 250 - 300        | 250 - 300      | 250 - 300      | -             | 250 - 250          | -                 | 280 - 300          | -                | 250 - 300         | -                |
| දෙහි                     | 60 - 90          | 60 - 70        | 60 - 80        | -             | -                  | -                 | -                  | -                | 70 - 80           | -                |
| බතල                      | 150 - 170        | 150 - 170      | 100 - 130      | -             | -                  | -                 | 150 - 170          | -                | 150 - 160         | -                |
| මඤ්ඤොක්කා                | 60 - 100         | 100 - 110      | 80 - 110       | -             | 100 - 120          | -                 | 110 - 120          | -                | -                 | -                |
| එළබටු                    | 100 - 120        | 150 - 160      | 120 - 140      | -             | -                  | -                 | -                  | -                | 150 - 160         | -                |
| අර්තාපල් (ආනයනික)        | 150 - 200        | 145 - 150      | 155 - 165      | -             | -                  | -                 | -                  | -                | 150 - 155         | -                |
| අර්තාපල් (වැලිමඩ)        | 230 - 250        | 240 - 250      | 250 - 260      | -             | -                  | -                 | 200 - 220          | -                | 210 - 230         | -                |
| අර්තාපල් (නුවරඑළිය)      | 280 - 300        | 270 - 280      | -              | -             | -                  | -                 | -                  | 260 - 270        | -                 | -                |
| ලොකුඑළු (ආනයනික)         | 130 - 150        | 140 - 150      | 150 - 160      | -             | -                  | -                 | 160 - 165          | -                | 150 - 160         | -                |
| ලොකුඑළු දේශීය            | -                | -              | -              | -             | -                  | -                 | -                  | -                | -                 | -                |
| <b>කෙසෙල්</b>            |                  |                |                |               |                    |                   |                    |                  |                   |                  |
| ඇඹුල් (කිලෝවකට)          | 100 - 130        | 120 - 140      |                |               |                    |                   |                    |                  |                   | -                |
| කෝලිකුටු (කිලෝවකට)       | 280 - 300        | 270 - 280      |                |               |                    |                   |                    |                  |                   | -                |
| සීනි (කිලෝවකට)           | 100 - 140        | 110 - 140      |                |               |                    |                   |                    |                  |                   | -                |
| ආනමාළු (එකකට රු.)        | 32 - 42          | -              |                |               |                    |                   |                    |                  |                   | -                |
| ගස්ලබු (කිලෝවකට)         | 330 - 400        | 320 - 330      |                |               |                    |                   |                    |                  |                   | -                |
| වැල්දොඩම් (එකකට රු.)     | 80 - 100         |                |                |               |                    |                   |                    |                  |                   | -                |
| <b>පළතුරු (එකකට රු.)</b> |                  |                |                |               |                    |                   |                    |                  |                   |                  |
| අන්තය - ලොකු ප්‍රමාණය    | 390 - 440        |                |                |               |                    |                   |                    |                  |                   |                  |
| - මධ්‍යම ප්‍රමාණය        | 300 - 340        |                |                |               |                    |                   |                    |                  |                   | -                |
| - කුඩා ප්‍රමාණය          | 240 - 270        |                |                |               |                    |                   |                    |                  |                   | -                |
| අඹ - බෙට්ටි              | -                |                |                |               |                    |                   |                    |                  |                   | -                |
| -කර්තකොලොම්බන්           | 335 - 335        |                |                |               |                    |                   |                    |                  |                   | -                |
| දිවුල්                   | 60 - 70          |                |                |               |                    |                   |                    |                  |                   | -                |
| අලිපේර                   | 270 - 335        |                |                |               |                    |                   |                    |                  |                   | -                |
| දොඩම්                    | 35 - 42          |                |                |               |                    |                   |                    |                  |                   | -                |

**Note:**  
 Usually, the price collection for Veyangoda and Meegoda wholesale markets is done the previous day between 6.00 pm and 8.30 pm, and for all other wholesale markets, the price collection is done between 7.00 am and 2.00 pm.

Data Management Division  
 Hector Kobbekaduwa Agrarian  
 Research and Training Institute  
 - P.O. Box 1522  
 Colombo.





  
 Data Management Division  
 Hectors Kobbekaduwa Agrarian  
 Research and Training Institute  
 P.O. Box 1522  
 Colombo.











